

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය - 2015

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ (ජාපසජම) 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතිවලට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාරධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළවන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් මණ්ඩලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශකිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ (ජාපසජම) මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (ශ්‍රීලංගිපු) අනුකූලවීම

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ශ්‍රීලංගිපු 16 - දේපල, පිරියත හා උපකරණ : ප්‍රමිතියේ විධිවිධාන ප්‍රකාරව දේපල, පිරියත හා උපකරණ විෂයයක් ප්‍රත්‍යාගණනය කරන්නේ නම් එම වත්කම් අයත්වන සම්පූර්ණ පන්තියම ප්‍රත්‍යාගණනය කළ යුතුය. කෙසේ වුවද එම නියමය පරිදි ප්‍රත්‍යාගණනය කිරීමෙන් තොරව, රු.මිලියන 167.90 ක් වටිනා ස්ථාවර වත්කම් සමාලෝචිත වර්ෂය තුළ ගිණුම්ගත කර තිබුණි. තවද, යාපනය හා හම්බන්තොට කලාපවල භාවිතා කරන පිළිවෙලින් 405 ක් හා 461 ක් වූ ස්ථාවර වත්කම් විෂයයන් අගයකර ප්‍රාග්ධනික කර නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ස්ථාවර වත්කම් වල වටිනාකම අඩුවෙන් දක්වා තිබුණි.

(ආ) ශ්‍රීලංගිපු 20 - රජයේ ප්‍රදාන ගිණුම්ගත කිරීම හා රජයේ ආධාර හෙළිදරව් කිරීම.

(i) ප්‍රජාමූල ග්‍රාමීය ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීම සඳහා 2015 වර්ෂය තුළදී ලැබුණු විදේශ ප්‍රදාන රු.මිලියන 135.75 ක් විය. කෙසේ වුවද, කෙරීගෙන යන වැඩ වල ඇතුළත් අදාළ පිරිවැය සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන වලට ගෙන නොතිබුණි.

(ii) වර්ෂ 10 කට වැඩි කාලයක් නොවෙනස්ව පැවති ව්‍යාපෘති 28 කට අදාළ එකතුව රු.මිලියන 9,517.27 ක් වූ විදේශ ප්‍රදාන ශේෂයන් ක්‍රමක්ෂය කිරීමෙන් තොරව 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවලට ගෙන තිබුණි. එම විදේශ ප්‍රදාන සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන්, ක්‍රමක්ෂය නොකිරීම මත මූල්‍ය ප්‍රකාශනවලට වන බලපෑම විගණනයේදී තහවුරු කළ නොහැකි විය.

(iii) විදේශීය ප්‍රදාන ලෙස ගිණුම්ගත කරන ලද එකතුව රු.මිලියන 2,465.18 ක විශේෂිත ව්‍යාපෘතිවලට අදාළ වෙන් නොකරන ලද ගනුදෙනු 2015 දෙසැම්බර් 31 දිනට ක්‍රමක්ෂය කර නොතිබුණි.

(ඇ) ශ්‍රීලංගිපු 37 - ප්‍රතිපාදන

(i) මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිපාදනය කිරීමෙන් තොරව 2014 වර්ෂය සඳහා රු.මිලියන 100.11 ක භානිකරණ හිමිකම්පෑමක් විදේශ මූල්‍යයන ව්‍යාපෘතියක කොන්ත්‍රාත්කරුවකුට 2016 වර්ෂයේදී ගෙවා තිබුණි. කොන්ත්‍රාත්කරු විසින් පොලී හිමිකමකට අදාළව නෛතික කටයුතු පවත්වා ගෙන ගොස් තිබුණද, එය අසම්භාව්‍ය බැරකමක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

(ii) ජලනල එළීමේදී තුන්වන පාර්ශ්වයකට අයත් දේපලකට සිදුවූ හානි හේතුවෙන් රු.මිලියන 5 ක හානිකරණ ගාස්තුවක් ඉල්ලා කැගල්ල දිස්ත්‍රික් අධිකරණයේ මණ්ඩලයට එරෙහිව නීතිමය කටයුතු පවත්වා ගෙන ගොස් තිබුණි. සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවල මේ සම්බන්ධයෙන් හෙළිදරව් කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංගිප්‍ර 38 - අස්පාශ්‍ය වත්කම්

(i) සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන අනුව, ප්‍රදානයක් ලෙස ලැබුණු ඉන්දියන් මෘදුකාංගයක් මණ්ඩලය විසින් භාවිතා කර තිබූ අතර සමාලෝචිත වර්ෂය අවසානයට එය සෘණ අගයක් ගෙන තිබුණි. කෙසේ වුවද ලෙජරය අනුව, රු.මිලියන 20.74 ක ශේෂයක් ප්‍රදාන ගිණුමේ ක්‍රමකේෂය කිරීමෙන් තොරව පැවතුණි.

(ii) 2013 හා 2014 වර්ෂවලට අදාළව රු.මිලියන 31.9 ක ක්‍රමකේෂය සමාලෝචිත වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ සාවද්‍යව ඇතුළත් කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස සමාලෝචිත වර්ෂය සඳහා ලාභය එම මුදලින් වැඩියෙන් දක්වා තිබුණි.

(ඉ) ශ්‍රී ලංගිප්‍ර 39 - මූල්‍ය උපකරණ හඳුනා ගැනීම හා මැනීම : සමාලෝචිත වර්ෂය තුළ විදේශ ප්‍රදාන අරමුදල් සපයන ජල සම්පාදන ව්‍යාපෘති වල දේශීය අරමුදල් අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා භාණ්ඩාගාර බැඳුම්කර ලෙස ලැබුණු රු.මිලියන 7,643.55 ක ශේෂය මූල්‍ය ප්‍රකාශන වල විකිණීමට ඇති මූල්‍ය වත්කම් ලෙස වර්ගීකරණය කර නොතිබුණි. තවද මෙම ශේෂයේ සාධාරණ අගය මත වාසිය හෝ පාඩුව සමාලෝචිත වර්ෂයේ වෙනත් විස්තීර්ණ ආදායමෙහි හඳුනාගෙන නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 2013 වර්ෂයේදී කඩිනමින් උතුරු පළාත යථා තත්ත්වයට පත්කිරීමේ ව්‍යාපෘතිය (Emergency Northern Recovery Project) නිම කර තිබුණද, ව්‍යාපෘතියට අයත් රු.මිලියන 1,298.46 ක් වූ වත්කම් ප්‍රාග්ධනික කිරීමෙන් තොරව කෙරීගෙන යන වැඩ ලෙස පැවතුණි. තවද, යාපනය, කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ලබාදෙන ලද රු.මිලියන 258.84 ක්, රු.මිලියන 4.88 ක් හා රු.මිලියන 23.50 ක් වටිනා පිළිවෙලින් ගොඩනැගිලි, රසායනාගාර උපකරණ හා වාහන ප්‍රාග්ධනික කර නොතිබුණු අතර සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන වල දක්වා නොතිබුණි.

(ආ) රු.මිලියන 929.82 ක්, රු.මිලියන 17.45 ක් හා රු. 440,694 ක් වූ අසාමාන්‍ය බැර ශේෂයන් පිළිවෙලින් ණයගැති රැස්කිරීම් පාලන ගිණුම, නව සම්බන්ධතා ණයගැති ගිණුම හා වෙළඳ ණය ගැති ගිණුමෙහි දක්වා තිබූ අතර, එම ණය ගැති හා ලැබිය යුතු ශේෂයන් සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවල රු.මිලියන 947.71 කින් අඩුවෙන් දක්වා තිබුණි.

(ඇ) සමාලෝචිත වර්ෂය තුළ මලාපවහන ක්‍රම වැඩිදියුණු කිරීමේ ඔස්ට්‍රේලියා ව්‍යාපෘතියෙන් හා මහ කොළඹ අප ජලය කළමනාකරණ ව්‍යාපෘතියෙන් ලැබී තිබුණු පිළිවෙලින් රු.මිලියන 111.59 ක් හා රු.මිලියන 27.23 ක් වූ විදේශ ප්‍රදාන දෙවරක් ප්‍රදාන ගිණුමට බැරකර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රදාන හා කෙරී ගෙන යන වැඩ ගිණුම රු.මිලියන 138.82 කින් වැඩියෙන් දක්වා තිබුණි.

(ඈ) ස්පාඤ්ඤ සුනාමි පහසුකම් අරමුදලේ රු.මිලියන 363 ක් යොදා ගනිමින් මොරටුව, පානදුර හා මීගමුව සඳහා පානීය ජලය පිරිසිදු කිරීම පහසුකම් සැලසුම් කිරීමේ හා ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ , 2009 වර්ෂයේදී ඉදිකරන ලද මුහුදු ජලය පිරිසිදු කිරීමේ පිරියත 2015 දෙසැම්බර් 31

දිනට වර්ෂ 6 ක් ගතවී තිබියදීත් ප්‍රාග්ධනික කර නොතිබුණි. එබැවින් මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන දේපල, පිරිසිදු හා උපකරණ (PPE) වටිනාකම එම මුදලින් අඩුවෙන් දක්වා තිබුණි. ජල තුළ මුව ගැටළු හේතුවෙන් 2010 ජූලි සිට පිරිසිදු ක්‍රියාත්මක නොවන බව තවදුරටත් නිරීක්ෂණය විය.

- (ඉ) 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවලට ගෙන එන ලද තොග ශේෂය රු.මිලියන 6,137.05 ක් වුවද, එදිනට භෞතිකව සත්‍යාපනය කරන ලද ශේෂය රු.මිලියන 6,124.06 ක් විය. එබැවින් 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන තොග ශේෂය රු.මිලියන 12.99 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඊ) 2015 දෙසැම්බර් 31 දිනට නිම කර අදාළ පාර්ශ්වයන්ට භාර දෙන ලද රු.මිලියන 110.95 ක් වටිනා බාහිර ව්‍යාපෘතියක් නිරවුල් කිරීමෙන් තොරව කෙරීගෙන යන වැඩ තුළ ඇතුළත් කර තිබුණි.
- (උ) ව්‍යාපෘති 34 ක් සම්බන්ධයෙන් කෙරීගෙන යන වැඩ යටතේ දැක්වෙන එකතුව රු.මිලියන 1,090.55 ක් වූ ශේෂයන්, මූල්‍ය ප්‍රකාශනවල අවශ්‍ය ගැලපීම් සිදුකිරීම සඳහා විමර්ශනය කිරීමෙන් තොරව වර්ෂ 3 සිට 10 කට වැඩි කාල පරිච්ඡේදයක් නොවෙනස්ව පැවතුණි.
- (ඌ) ආසියානු සංවර්ධන බැංකු අප ජලය ව්‍යාපෘතිය හා කතරගම ශුද්ධ භූමිය සඳහා මලාපවහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළ මුදල්, වර්ෂය තුළ මූල්‍ය ප්‍රකාශනවල දෙවරක් ඇතුළත් කිරීම හේතුවෙන් කෙරීගෙන යන වැඩ ශේෂය රු.මිලියන 36.67 කින් හා රු.මිලියන 148.79 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (එ) ව්‍යාපෘති 6 ක් නිමකර ප්‍රාග්ධනික කර තිබුණද එකතුව රු.මිලියන 90.98 ක කෙරීගෙන යන වැඩ නිරවුල් කිරීමෙන් තොරව අදාළ ව්‍යාපෘති යටතේ පැවතුණි.
- (ඒ) රු.මිලියන 4,287.15 ක් වූ නිම කර ආරම්භ කරන ලද ජල සම්පාදන ව්‍යාපෘති 97 ක පිරිවැය ප්‍රාග්ධනික කිරීමෙන් තොරව 2015 දෙසැම්බර් 31 දිනට කෙරී ගෙන යන වැඩ තුළ පැවතුණි.
- (ඔ) ව්‍යාපෘති 2 ක් සඳහා ලබා ගන්නා ලද ණය මත 2010, 2011, 2012 හා 2013 වර්ෂවලදී ගෙවිය යුතු පොලී එකතුව රු.මිලියන 81.92 ක් ගිණුම්ගත කර නොතිබුණි. තවද එම පොලී සැලකිල්ලට නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මණ්ඩලයේ රජයේ ස්කන්ධය රු.මිලියන 81.92 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඕ) 2012 වර්ෂයේ සිට භාවිතා කරන ලද මොරටුව / රත්මලාන , ජාඇල / ඒකල ව්‍යාපෘති වලින් ලද රු.මිලියන 33.08 ක් වටිනා වාහන 7 ක් පෙර වර්ෂ සඳහා ගැලපීම් කිරීමෙන් තොරව සමාලෝචිත වර්ෂය තුළ ප්‍රාග්ධනික කර තිබුණි. කෙසේ වුවද රු.මිලියන 6.42 ක් වූ ඒ මත ක්ෂය පෙර වර්ෂ ගැලපීම් ලෙස ගිණුම් ගත කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂය සඳහා ස්ථාවර වත්කම් වලට එකතු කිරීම් එම මුදලින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ක) දෙවරක් ගිණුම්වලට ගෙන තිබුණු 2012 වර්ෂයේ සිට මණ්ඩලය විසින් භාවිතා කරන ලද ලොරි 3 ක් හා ඩබල් කැබ් රථයක් සමාලෝචිත වර්ෂයේදී නිවැරදි කර තිබුණි. කෙසේ වුවද ඒ මත ක්ෂය රු.මිලියන 1.16 ක් පෙර වර්ෂයේ ගැලපීමක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කර නොතිබුණි.
- (ග) එකතුව රු.මිලියන 43.97 ක් වූ වත්කම් වල වටිනාකම වෙන වෙනම ස්ථාවර වත්කම් ලේඛනයේ හඳුනා ගැනීමෙන් තොරව වර්ෂයෙන් වර්ෂය ඉදිරියට ගෙනැවිත් තිබුණි.

- (ඡ) රු.මිලියන 2 ක් වටිනා බඩුසරයක් මඩකලපුව හා අම්පාර කලාප විසින් පිළිවෙලින් රු.මිලියන 2 ක් හා රු.මිලියන 1.77 ක් ලෙස ගිණුම්ගත කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන වාහන වටිනාකම රු.මිලියන 1.77 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ච) ත්‍රී රෝද රථ 3 ක වටිනාකම පොත් අගයට මෙන්ම ප්‍රත්‍යාගණන වටිනාකමටද ගිණුම්ගත කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස එම රථවල වටිනාකම රු.මිලියන 6.2 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඔ) ව්‍යාපෘති 3 ක් සඳහා ප්‍රදාන ලෙස ලැබුණු රු.මිලියන 8,119.58 ක් වටිනා ස්ථාවර වත්කම් සමාලෝචිත වර්ෂයේදී ප්‍රාග්ධනික කර තිබුණි. කෙසේ වුවද අදාළ ප්‍රදානය ක්‍රමක්ෂය කර නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ලාභය රු.මිලියන 34.58 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඔ) ප්‍රධාන කාර්යාලයේ මායිම් තාප්පය ඉදිකිරීම සඳහා දරන ලද රු.මිලියන 6.87 ක් වූ පිරිවැය ප්‍රාග්ධනික කර නොතිබුණි. එබැවින් සමාලෝචිත වර්ෂය අවසානයට ස්ථාවර වත්කම් එම මුදලින් අඩුවෙන් දක්වා තිබුණි.
" මායිම් තාප්පය ඉදිකිරීම පිළිබඳව අධිකරණයේ නඩුවක් පවතින බව " මණ්ඩලයේ සභාපතිවරයා විසින් සඳහන් කර තිබුණි.
- (ඍ) සමාලෝචිත වර්ෂය තුළ රේඛීය අමාත්‍යාංශයට මුදාහරින ලද මෝටර් වාහන 6 ක් අගය කර ගිණුම්ගත නොකිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසානයට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන මෝටර් වාහනවල වටිනාකම අඩුවෙන් දක්වා තිබුණි.
- (න) සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන අනුව, එකතු කළ අගය මත බදුවල හර ශේෂය රු.මිලියන 6.09 කින් හිලවී කිරීම හේතුවෙන් 2015 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු එකතු කළ අගය මත බදු (VAT) රු.මිලියන 227.33 ක් විය. එබැවින් ගෙවිය යුතු එකතු කළ අගය මත බදු රු.මිලියන 6.09 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඳ) මූල්‍ය ප්‍රකාශනවල යල් පැන ගිය තොග සඳහා රු.මිලියන 4.32 ක් වැඩිපුර ප්‍රතිපාදනය කර තිබුණි. එබැවින් සමාලෝචිත වර්ෂය සඳහා ලාභය එම මුදලින් අඩුවෙන් දක්වා තිබුණි.
- (න) සමාලෝචිත වර්ෂය සඳහා දේශීය බැංකු ණය සඳහා පොලිය රු.මිලියන 441.23 ක් විය. ඉන් රු.මිලියන 137.72 ක් හා රු.මිලියන 303.51 ක් පිළිවෙලින් සමාලෝචිත වර්ෂය තුළදී හා 2016 වර්ෂයේදී ගෙවා තිබුණි. කෙසේ වුවද සමාලෝචිත වර්ෂය අවසානයට ගෙවිය යුතු මුදල මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස කෙටි ගෙන යන වැඩ හා ගෙවිය යුතු පොලී රු.මිලියන 303.51 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ප) මහා භාණ්ඩාගාරයෙන් බැඳුම්කර සඳහා ලැබුණු එකතුව රු.මිලියන 2.19 ක් වූ ආයෝජන මත පොලී ආදායම සමාලෝචිත වර්ෂය සඳහා ආදායම ලෙස ගිණුම්ගත කර නොතිබුණි.
- (බ) වවුනියා හා යාපනය කලාපවල නැවත අයකළ හැකි වැඩ යෝජනා ක්‍රම 60 කට අදාළ වැඩ නිම කර තිබුණද, ලැබුණු අත්තිකාරම් එකතුව රු.මිලියන 40.46 ක් වියදමට එරෙහිව නිරවුල් කිරීමෙන් තොරව පැවතුණි.

2.3 පැහැදිලි නොකරන ලද වෙනස්කම්

විගණනයේදී පහත සඳහන් වෙනස්කම් නිරීක්ෂණය විය.

- (අ) මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන වෙළඳ ණයගැතියන් හා මණ්ඩලයේ වාණිජ අංශය විසින් ඉදිරිපත් කරන ලද වෙළඳ ණයගැතියන් පිළිබඳ කාල විශ්ලේෂණය අතර රු.මිලියන 168.51 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ආ) මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ණයගැතියන්ගෙන් රැස්කර ගැනීම හා අදාළ කලාප සහාය මධ්‍යස්ථාන මඟින් ඉදිරිපත් කරන ලද අනුරූපී උපලේඛන අතර එකතුව රු.මිලියන 2.81 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ඇ) මණ්ඩලයේ වාණිජ අංශය විසින් පවත්වා ගෙන යන ජල විකුණුම් ආදායම සම්බන්ධයෙන් වූ තොරතුරු අනුව, මණු කියවුම් විකුණුම්, තොග සැපයුම් හා බඩුසර් සැපයුම් සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන හා අදාළ අංශ විසින් පවත්වා ගෙන යන වාර්තා අතර රු.මිලියන 368 ක සැලකිය යුතු වෙනසක් නිරීක්ෂණය විය.
- (ඈ) විශේෂ ව්‍යාපෘති වල අත්තිකාරම් ගිණුම් 2 කට අදාළව ලෙජර ශේෂයන් හා උපලේඛන ශේෂයන් අතර එකතුව රු.මිලියන 1.54 ක වෙනස්කම් නිරීක්ෂණය විය.
- (ඉ) ජංගම ගිණුම් 2 ක බැංකු සැසඳුම් ප්‍රකාශනවල දැක්වෙන ශේෂයන් හා මුදල් පොතේ දැක්වෙන ශේෂයන් අතර රු.මිලියන 1.2 ක හා රු.934,349 ක වෙනස්කම් නිරීක්ෂණය විය.
- (ඊ) මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු බැඳුම්කර මත අග්‍රිමය හා ව්‍යාපෘති 8 ක එක් එක් මූල්‍ය ප්‍රකාශන අතර එකතුව රු.මිලියන 212.52 ක වෙනස්කම් නිරීක්ෂණය විය.
- (උ) උපලේඛනවල දැක්වෙන වවුනියා කලාපයේ ක්‍රියාත්මක කරන ලද 2KR ව්‍යාපෘතියට අදාළ කෙටිගෙන යන වැඩ සහ ලෙජරය අතර රු.මිලියන 13.06 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ඌ) පරිගණක පද්ධතියේ ඒකක පිරිවැය සාවද්‍යව සඳහන් කිරීම හේතුවෙන් ලිපි ද්‍රව්‍ය තොගයේ පොත් ශේෂය හා පද්ධති ශේෂය අතර රු.මිලියන 7.08 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (එ) ජලනල උපකරණ උපාංග, නටස්, බෝල්ට්ස් හා (loud) පිළිබඳව භෞතිකව සත්‍යාපනය කරන ලද ශේෂය හා පරිගණක පද්ධති ශේෂය අතර වෙනසක් තිබීම හේතුවෙන් රු.මිලියන 1.40 ක් වූ ඌනතාවයක් හා රු.442,870 ක් වූ අතිරික්තයක් නිරීක්ෂණය විය.
- (ඵ) මුදල් ප්‍රවාහ ප්‍රකාශනය අනුව, සමාලෝචිත වර්ෂය සඳහා ලබාගත් ණය රු.මිලියන 15,288.48 ක් විය. කෙසේ වුවද, විගණනයට ඉදිරිපත් කරන ලද උපලේඛන අනුව, එය රු.මිලියන 15,180.44 ක් විය. එබැවින් රු.මිලියන 108.04 ක් පැහැදිලි නොකරන ලද වෙනසක් විගණනයේදී නිරීක්ෂණය විය.
- (ඹ) මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන නිශ්චිත විශ්‍රාම වගකීම මත ආයුගණක පාඩුව හා බාහිර පාර්ශ්වයක් විසින් පිළියෙල කරන ලද තක්සේරු වාර්තාව අතර රු.මිලියන 216.73 ක වෙනසක් නිරීක්ෂණය විය. තවද, ආයුගණක තක්සේරු වාර්තාව අනුව, සේවා පිරිවැය සඳහා වියදම හා නිශ්චිත ප්‍රතිලාභ වගකීම මත ශුද්ධ පොලිය 2015 දෙසැම්බර් 31 දිනට රු.මිලියන 622.19 ක් විය. එසේ වුවද, මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන අනුව, එය රු.මිලියන 391.42 ක් ලෙස දක්වා තිබුණි. එබැවින් රු.මිලියන 230.77 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ඹ) මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ දැක්වෙන පාරිතෝෂික ගෙවීම් හා පාරිතෝෂික ලේඛනයේ දැක්වෙන මුළු ගෙවීම් අතර රු.මිලියන 1.19 ක වෙනසක් නිරීක්ෂණය විය.

- (ක) පිවිසි ජලනල තොගය සම්බන්ධයෙන් පද්ධතියේ ශේෂයන් හා මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන වටිනාකම් අතර එකතුව රු.543,556 ක වෙනස්කම් නිරීක්ෂණය විය.

2.2.4 නොසැසඳූ වෙනස්කම්

විදේශ මූල්‍යයන් ව්‍යාපෘති 14 කට අදාළව මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන කෙරිගෙන යන වැඩ ශේෂය හා එක් එක් මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අනුරූපී ශේෂ අතර රු.මිලියන 3,547.35 ක ශුද්ධ වෙනසක් තිබුණද, එය සසඳා නොතිබුණි.

2.2.5 හඳුනා නොගත් ශේෂ

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) වවුනියා කලාපයේ වර්ෂය අවසානයට රු.මිලියන 108.51 ක් වූ හඳුනානොගත් ප්‍රදාන ශේෂයන් පැවතුණි. ඉන් රු.මිලියන 142.23 ක් වර්ෂ 4 කට වැඩිකාලයක් හඳුනාගැනීමෙන් තොරව පැවතුණි. එයට අමතරව එහි ඇතුළත් රු.මිලියන 149.16 ක මුදල ප්‍රදානය කරන ලද රට හඳුනාගත නොහැකි විය.
- (ආ) රු.මිලියන 2.42 ක තොග ගැලපීම් ගිණුම් ශේෂ වර්ෂ තුනකට වැඩි කාලයක් නිරවුල් කිරීමෙන් තොරව කැළණිය කලාපයේ පැවතුණි.
- (ඇ) කලාප දෙකක නව සම්බන්ධතා ණයගැති ශේෂයේ එකතුව රු.මිලියන 5.66 ක අසාමාන්‍ය බැර ශේෂයන් නිරීක්ෂණය විය. තවද, කලාප 7 ක බැංකු සැසඳුම් ප්‍රකාශනවල එකතුව රු.මිලියන 5.78 ක් හා රු.මිලියන 1.74 ක් වූ පිළිවෙලින් හඳුනානොගත් හර හා බැර ශේෂ පැවතුණි.
- (ඈ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් හා ජංගම බැරකම් යටතේ දැක්වෙන රු.මිලියන 236.23 ක් හා රු.මිලියන 154.33 ක් වූ පිළිවෙලින් දිගු කාලීන හඳුනානොගත් හිඟහිටි හර හා බැර ශේෂ 2015 දෙසැම්බර් 31 දින වන විටත් හඳුනාගෙන නොතිබුණි. මීට අමතරව, දැනටමත් අක්‍රීය ලෙස වර්ගීකරණය කර ඇති ශේෂ කිහිපයක් පැවති අතර 2015 දෙසැම්බර් 31 දිනට එකතුව රු.මිලියන 35.39 ක් වූ වෙනත් හඳුනානොගත් ශේෂද පැවතුණි.
- (ඉ) මුදල් රෙගුලාසි 113 ප්‍රකාරව මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීමෙන් තොරව, මණ්ඩලය විසින් එකතුව රු.මිලියන 230 ක් වූ හඳුනානොගත් බැර හා හර ශේෂයන් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීමෙන් පසු ලියාහැර තිබුණි.
- (ඊ) වර්ෂය අවසානයට නව සම්බන්ධතා පාලන ගිණුම් ශුන්‍ය අගයක් ගත යුතු වුවද, කලාප 3 ක රු.මිලියන 1.15 ක හර ශේෂයක් හා රු.මිලියන 31.91 ක බැර ශේෂයක් පැවතුණි. තවද ත්‍රිකුණාමලය කලාපයේ රු.මිලියන 5.11 ක මුදලක් හා රු.මිලියන 2.19 ක මුදලක් පිළිවෙලින් වර්ෂ 3 කට හා වර්ෂ 2 කට වැඩි කාලයක් පැවතුණි.
- (උ) අභ්‍යන්තර මුදල් මාරු කිරීමේ පාලන ගිණුම් වර්ෂය අවසානයට ශුන්‍ය අගයක් ගත යුතු වුවද එකතුව රු.මිලියන 2,218.04 ක හර ශේෂයන් මෙම ගිණුම්වල නිරීක්ෂණය විය.
- (ඌ) "රෙපෝ" ගනුදෙනුවල කරන ලද ආයෝජනවලින් සමාලෝචිත වර්ෂය තුළ රු.මිලියන 87,982.86 ක ආදායමක් වරින්වර ලැබී තිබුණු බව විගණනයේදී නිරීක්ෂණය විය. ඉන් රු.මිලියන 79,119.56 ක් හා රු.මිලියන 9,207.51 ක් පිළිවෙලින් මුදල් පොතේ හා අන්තර් මුදල් මාරු කිරීමේ පාලන ගිණුමේ ගිණුම්ගත කර තිබුණි. එබැවින් අන්තර් මුදල් මාරු කිරීමේ පාලන ගිණුමට රු.මිලියන 344.21 ක මුදලක් වැඩිපුර මාරු කර තිබුණි.

- (ඵ) 2015 දෙසැම්බර් 31 දිනට නිශ්චිත ප්‍රතිලාභ වගකීම් ශුද්ධ වර්තමාන වටිනාකම ගණනය කිරීම සඳහා ආයු ගණක තක්සේරු වාර්තාවේ රු.මිලියන 405.46 ක මුදලක් වර්ෂය තුළ ගෙවීම් ලෙස සලකා තිබුණි. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය අනුව, එය රු.මිලියන 391.42 ක් ලෙස දක්වා තිබුණි. එබැවින් රු.මිලියන 14.04 ක වෙනසක් විගණනයේදී හඳුනා ගන්නා ලදී.

2.2.6 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් පරිදි එක් එක් විෂයය ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

ගිණුම් විෂයය	වටිනාකම	ඉදිරිපත් නොකළ සාක්ෂි
-----	-----	-----
	රු.මිලියන	
(අ) 2009 සිට 2011 කාලපරිච්ඡේදය සඳහා 2 KR ව්‍යාපෘතිය සඳහා වියදම	-	ගෙවීම් වවුචර් හා වියදම් විස්තර
(ආ) උතුරු ප්‍රදේශයේ කලාප සභාය මධ්‍යස්ථානය සඳහා ඉඩම් 79 ක් අත්පත් කර ගැනීම	-	බදු ගිවිසුම් හා ඉඩම් ඔප්පු
(ඇ) වෙළඳ ණයගැතියන්, ණය එකතු කිරීම් ගිණුම්, නව සම්බන්ධතා ණයගැතියන්	2,266.33	කලාප 14 කට අදාළව විස්තරාත්මක උපලේඛන
(ඈ) අත්තිකාරම් හා තැන්පතු	336.73	විස්තරාත්මක උපලේඛන
(ඉ) ශුද්ධ අවිනිශ්චිත ගිණුම් ශේෂය	39.89	විස්තරාත්මක උපලේඛන
(ඊ) අක්‍රීය ශේෂ ලියා හැරීම	22.25	අවශ්‍ය තොරතුරු

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) එකතුව රු.මිලියන 1,419.43 ක් වූ වෙළඳ ණයගැතියන්, මලාපවහන ණයගැතියන් කොළඹ මහ නගර සභා ණයගැතියා, ණයගැතියන්ගෙන් රැස්කිරීම හා වෙනත් ණයගැතියන් අයකර ගැනීමෙන් තොරව වර්ෂ 3 කට වැඩි කාලයක් පැවතුණි.
- (ආ) මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය (RDA), පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය (PRDA), කොළඹ මහ නගර සභාව හා නගර සභාවන්හි තබා තිබුණු රු.මිලියන 14.64 ක කෙටි කාලීන තැන්පතු ශේෂය 2001 වර්ෂයේ සිට අයකර ගැනීමෙන් තොරව පැවතුණි.
- (ඇ) එවකට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයට දෙන ලද රු.මිලියන 4.38 ක්වූ අත්තිකාරම් 2016 ජූලි අවසානය වන විටත් නිරවුල් කර නොතිබූ අතර, ඒ සඳහා මණ්ඩලය විසින් කිසිදු පියවරක් ගෙන නොතිබුණි. තවද, 2014 වර්ෂය අවසානයට පැවති රු.මිලියන 15.23 ක ශේෂය කිසිදු හේතුවක් නොදක්වා අක්‍රීය ශේෂ වර්ගයට මාරු කර තිබුණි.

- (ඇ) 2000 සිට 2013 දක්වා කාල පරිච්ඡේදය තුළ කොන්ත්‍රාත්කරුවන්ට ලබාදෙන ලද එකතුව රු.මිලියන 54.93 ක අත්තිකාරම් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අයකර ගෙන නොතිබුණි.
- (ඉ) විශේෂ ව්‍යාපෘති සඳහා ලබාදෙන ලද එකතුව රු.මිලියන 5.04 ක් වූ අත්තිකාරම් අදාළ පාර්ශ්වයන් විසින් වර්ෂ 3 කට වැඩි කාලයක් තිරවුල් කර නොතිබුණි.
- (ඊ) ඉඩම් අත්පත් කර ගෙන තිබුණද, එම ඉඩම් අත්පත් කර ගැනීම සඳහා 2009 සිට 2013 දක්වා කාලපරිච්ඡේදය තුළ ලබාදෙන ලද රු.මිලියන 178.55 ක් වූ අත්තිකාරම් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (උ) එකතුව රු.මිලියන 36.82 ක එකතු කළ අගය මත බදු (වැට්) දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ප්‍රේෂණය කිරීමෙන් තොරව වර්ෂ 3 කට වැඩි කාලයක් ගිණුම්වල පැවතුණි.
- (ඌ) විදේශීය හා දේශීය මූල්‍යයන් ව්‍යාපෘතිවලට අදාළව රු.මිලියන 378.9 ක හිමිකම් නොපැ එකතු කළ අගය මත යෙදවුම් බදු හිමිකම් පැමෙන්නේ තොරව ගිණුම්වල පැවතුණි. තවද, එය පෙර වර්ෂය සමඟ සැසඳීමේදී සියයට 5595 කින් වැඩිවී තිබුණි. තවද, ත්‍රිකුණාමලය කලාපයට අදාළව රු.මිලියන 1 ක් වූ ලැබිය යුතු එකතු කළ අගය මත බදු අයකර ගැනීමෙන් තොරව වර්ෂ 3 කට වැඩි කාලයක් පැවතුණි.
- (එ) නැවත අයකළ හැකි වැඩ යෝජනා ක්‍රම 106 ක් හා 60 ක් වෙනුවෙන් ලැබුණු පිළිවෙලින් එකතුව රු.මිලියන 876.78 ක් හා රු.මිලියන 415.73 ක් වූ අත්තිකාරම් තිරවුල් කිරීමෙන් තොරව වර්ෂ 3 කට හා වර්ෂ 2 කට වැඩි කාලයක් පැවතුණි.
- (ඒ) අම්පාර කලාපයේ නැවත අයකළ හැකි වැඩවලට අදාළව රු.333,333 ක හර ශේෂයන් හා රු.මිලියන 6.27 ක බැර ශේෂයන් තිරවුල් කිරීමෙන් තොරව 1999 වර්ෂයේ සිට ගිණුම්වල පැවතුණි.
- (ඔ) නාගරික සංවර්ධන අධිකාරිය ව්‍යාපෘතියට අදාළව රු.මිලියන 20.71 ක දේශීය ණය ශේෂය තිරවුල් කිරීමෙන් තොරව 2011 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය අවසානය දක්වා පැවතුණි.
- (ඕ) රු.මිලියන 37.09 ක් වූ අක්‍රීය ශේෂයෙන් හඳුනාගත් ශේෂය 2015 දෙසැම්බර් 31 වන විටත් තිරවුල් කිරීමෙන් තොරව දීර්ඝ කාලයක් පැවතුණි.

2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව -----	අනුකූල නොවීම -----
(අ) 2005 අංක 5 දරන මුදල් පනතේ 03 වගන්තිය	ව්‍යාපෘති 3 කට අදාළව ඉදිකිරීම් කර්මාන්ත සහතික අරමුදල් බදු රු.මිලියන 55.9 ක් අඩුකර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ප්‍රේෂණය කර නොතිබුණි.
(ආ) 1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් පනතේ 08 වගන්තිය	රු.මිලියන 5 ක් හෝ ඊට වැඩි වටිනාකමක් සහිත කොන්ත්‍රාත් විශාල සංඛ්‍යාවක් කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රදානය කිරීමෙන් පසු දින 60 ක් ඇතුළත ලියාපදිංචි කර නොතිබුණි.

(ඇ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු චක්‍රලේඛය

8.3.9 වගන්තිය

(i) චක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව මෝටර් වාහන 9 ක් රේඛීය අමාත්‍යාංශයට මුදාහැර තිබූ අතර එම වාහන වල බලපත්‍ර හා රක්ෂණ ඔප්පු අලුත් කිරීම සඳහා රු.421,459 ක මුදලක් මණ්ඩලය විසින් දරා තිබුණි.

(ii) චක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව සේවකයන් 29 දෙනෙකු සමාලෝචිත වර්ෂය තුළ රේඛීය අමාත්‍යාංශයට හා අනෙකුත් අමාත්‍යාංශ වලට මුදාහැර තිබුණි. සේවකයන් 25 දෙනෙකුගේ වැටුප් රේඛීය අමාත්‍යාංශය විසින් ප්‍රතිපූර්ණය කර නොතිබුණි.

(ඈ) 2015 මාර්තු 20 දිනැති අංක පීඊ/ඩබ්ලිව්එස්/එන්ඩබ්ලිව්එස්ඩීබී/පීඊඑන්/2015 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු චක්‍රලේඛ ලිපිය

2015 වර්ෂය සඳහා ප්‍රදාන අරමුදල් සැපයෙන ජල ව්‍යාපෘති වල දේශීය අරමුදල් අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රු.බිලියන 13.9 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර මණ්ඩලයට ලැබී තිබුණි. කෙසේ වුවද ඒ සඳහා උපයන ලද පොලී ආදායම වූ රු.බිලියන 1,001.54 ක් මණ්ඩලයේ මෙහෙයුම් හා නඩත්තු වියදම් සඳහා යොදා ගෙන තිබුණි.

(ඉ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.2.1 මාර්ගෝපදේශය

සමාලෝචිත වර්ෂය තුළ රු.බිලියන 1,754.79 ක් පිරිවැයවූ ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී තරඟකාරී ලංසු පරිපාටිය අනුගමනය කර නොතිබුණි.

(ඊ) 2015 ජූලි 10 දිනැති අංක 02/2015 දරන භාණ්ඩාගාර චක්‍රලේඛය

සමාලෝචිත වර්ෂය තුළ අපහරණය කිරීම සඳහා නිර්දේශ කරන ලද මෝටර් වාහන 101 ක් 2016 සැප්තැම්බර් 30 වන විටත් අපහරණය කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මණ්ඩලයේ වැඩ කටයුතු වලින් ප්‍රතිඵලය රු.බිලියන 1,083.93 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ බදු පූර්ව ශුද්ධ ලාභය රු.බිලියන 1,425.29 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයේ රු.බිලියන 341.36 ක පිරිහීමක් දැක්වුණි. ඉකුත් වර්ෂයට සාපේක්ෂව සේවක පිරිවැය සැලකිය යුතු වැඩිවීම මූල්‍ය ප්‍රතිඵලයේ මෙම පිරිහීම සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

3.2.1 ලාභදායීත්වය

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ දළ ලාභය සියයට 1.56 කින් අඩුවී තිබූ අතර වැටුප් විෂමතා ගැලපීම හා වැටුප් වැඩිවීම හේතුවෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 43.21 කින් පරිපාලන වියදම් වැඩිවී තිබුණි. එබැවින් සමාලෝචිත වර්ෂය තුළ රු.මිලියන 100.46 කින් මෙහෙයුම් පාඩුවක් වාර්තා වී තිබුණි. කෙසේ වුවද ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 456.24 කින් මූල්‍ය ආදායම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස වර්ෂය සඳහා ලාභය ධනාත්මක සංඛ්‍යාවක් පෙන්වා තිබුණි. මණ්ඩලයේ මෙහෙයුම් පාඩුව වැඩිවීම කළමනාකරණය කිරීම සඳහා ප්‍රමාණවත් ශක්තියක් මෙම වාසිදායක බලපෑමෙන් ලබාදී තිබුණි. මූල්‍ය ප්‍රතිඵල පිරික්සා බැලීමේදී මණ්ඩලයේ ප්‍රධාන කාර්යයන් වලින් බැහැරව සමාලෝචිත වර්ෂය තුළ මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු බැඳුම්කර ආයෝජනයෙන් රු.මිලියන 1,001.54 ක් පොලී ආදායමක් ලෙස උපයා තිබුණි.
- (ආ) 2014 වර්ෂයේ රු.776,224 ක් වූ එක් සේවකයෙකුට දායකය 2015 වර්ෂයේදී සියයට 1.08 කින් අඩුවී තිබුණු අතර සියයට 24 ක අඩුවීමක් නිරූපනය කරමින් 2014 වර්ෂයේදී එක් සේවකයෙකුට ශුද්ධ ලාභය වූ රු.144,242 ක්, 2015 වර්ෂයේදී රු.108,872 ක් දක්වා අඩුවී තිබුණි.
- (ඇ) 2014 වර්ෂයේදී පරිභෝජනය කරන ලද ජල ඒකකයකින් වූ රු.45.89 ක ආදායම 2015 වර්ෂයේදී සියයට 1.08 කින් අඩුවී තිබුණි.
- (ඈ) කලාපවල ආදායම් හා වියදම් වාර්තාව පිරික්සා බැලීමේදී පහත නිරීක්ෂණයන් කරන ලදී.
 - (i) විගණනයට ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව, කලාප කාර්යාල 16 ක් සමාලෝචිත වර්ෂය තුළ රු.මිලියන 739.63 ක මුළු මෙහෙයුම් පාඩුවක් දරා තිබුණි.
 - (ii) පෙර වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය තුළ කලාප කාර්යාල 9 ක මෙහෙයුම් ආදායම රු.මිලියන 21.51 කින් හෙවත් සියයට 4 කින් අඩුවී තිබුණි.
 - (iii) පෙර වර්ෂවලට සාපේක්ෂව ලාභදායී කලාප කාර්යාල 6 ක් සමාලෝචිත වර්ෂය තුළ පාඩු ලබන කලාප ලෙස පරිවර්තනය වී තිබුණි.
 - (iv) කලාප කාර්යාල 17 කට අදාළව ඇස්තමේන්තුගත මෙහෙයුම් ආදායමට සාපේක්ෂව තථ්‍ය මෙහෙයුම් ආදායම රු.මිලියන 2,422.81 කින් හෙවත් සියයට 22.7 කින් අඩුවී තිබුණි.

3.2.2 වැදගත් ගිණුම්කරණ අනුපාත

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂය සඳහා වැදගත් ගිණුම්කරණ අනුපාත කිහිපයක් පහත දැක්වේ.

<u>වර්ෂය</u>	<u>2015</u>	<u>2014</u>
දළ ලාභ ආන්තිකය	37.12	39.47
ශුද්ධ ලාභ ආන්තිකය	5.53	7.62
ජංගම අනුපාතය	3.6	1.76

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ඉහත තොරතුරු අනුව, පෙර වර්ෂයට සාපේක්ෂව දළ ලාභ ආන්තිකය හා ශුද්ධ ලාභ ආන්තිකය පිළිවෙලින් සියයට 2.35 කින් හා සියයට 2.09 කින් අඩුවී තිබුණි.
- (ආ) දිගු කාලීන ආයෝජන ප්‍රභවයන්හි ආයෝජනය කිරීමෙන් තොරව මණ්ඩලය විසින් අතිරික්ත කාරක ප්‍රාග්ධනය පවත්වා ගෙන ගොස් ඇති අතර ඒ අනුව මණ්ඩලයේ කාරක ප්‍රාග්ධනය කළමනාකරණය ඉතා දුර්වල මට්ටමක වූ බව අනාවරණය විය.

3.2.3 අගය එකතු කිරීම

පෙර වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය සියයට 25 කින් පහත වැටී තිබුණද, මණ්ඩලයේ දායකත්වය 2011 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා සියයට 77.76 කින් වැඩිවී තිබුණි. සේවක පාරිශ්‍රමික, දේපල, පිරියත හා උපකරණ සඳහා ක්ෂය හා රේගු බදු සැලකිය යුතු ලෙස වැඩිවීම මෙම හිතකර වාතාවරණය සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

(අ) පිරිසිදු ජලය නිෂ්පාදනය හා බෙදාහැරීම

2014 වර්ෂයේදී මණ්ඩලය විසින් නිෂ්පාදනය කරන ලද පිරිසිදු ජලය සන මීටර් මිලියන 575 කට සාපේක්ෂව 2015 වර්ෂයේදී පිරිසිදු ජලය සන මීටර් 600 ක් නිෂ්පාදනය කර තිබූ අතර, එය සියයට 9.48 ක වැඩිවීමක් දැක්වුණි. සමාලෝචිත වර්ෂය අවසානයට ලබාදුන් ජල සැපයුම් සම්බන්ධතා සංඛ්‍යාව 121,843 ක් වූ අතර එය පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 1.94 ක අඩුවීමක් විය. පහත සඳහන් පරිදි ඒකකයක නිෂ්පාදන පිරිවැය වැඩිවී තිබුණි.

<u>වර්ෂය</u>	<u>2015</u>	<u>2014</u>	<u>2013</u>	<u>2012</u>
ඒකක පිරිවැය (රු.)	46.79	43.96	44.39	41.22

ඉහත සඳහන් වගුව අනුව, සමාලෝචිත වර්ෂයේ ඒකකයක නිෂ්පාදන පිරිවැය 2012 වර්ෂයට සාපේක්ෂව සියයට 13.51 කින් වැඩිවී තිබුණි. මෙම වැඩිවීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ සේවක පිරිවැය හා බලශක්ති පිරිවැය සැලකිය යුතු ලෙස වැඩිවීමයි.

- (ආ) සමාලෝචිත වර්ෂය සඳහා සකස් කර තිබූ ඉලක්කය අනුව, සමාලෝචිත වර්ෂය තුළදී සම්බන්ධතා 15,028 ක් ලබාදීමට අපේක්ෂා කර තිබුණද, සමාලෝචිත වර්ෂය තුළ සම්බන්ධතා 5,979 ක් පමණක් ලබාදී තිබුණි. ඒ අනුව ඉලක්කයෙන් සියයට 60 ක් ඉටුකර ගෙන නොතිබුණු බව අනාවරණය විය.

(ඇ) ආදායම් නොලබන ජලය (NRW)

ආදායම් නොලබන ජලය හේතුවෙන් මණ්ඩලය විසින් දරන ලද පාඩුව හඳුනාගෙන වෙනම ගිණුම්ගත කර නොතිබුණි. එහෙත් එය සාමාන්‍ය පිරිවැය ලෙස ගිණුම්ගත කර තිබුණි. සමාලෝචිත වර්ෂය හා පෙර වර්ෂ 4 ක් සඳහා ආදායම් නොලබන ජලය පිළිබඳ විස්තර පහත දැක්වේ.

<u>විස්තරය</u>	<u>2015</u>	<u>2014</u>	<u>2013</u>	<u>2012</u>	<u>2011</u>
ජලය නිෂ්පාදනය (සන මීටර්)	600.14	575.00	547.0	525.6	490.0

ජලය පරිභෝජනය (සහ මීටර්)	436.27	410.92	381.6	368.5	344.5
ආදායම් නොලබන ජලය (සහ මීටර්)	163.87	137.07	165.4	157.1	145.5
ජලය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ආදායම් නොලබන ජලය	27.30	28.53	30.24	29.89	24.64

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන්ද කරනු ලැබේ.

- (i) කාන්දුවීම්, නීත්‍යානුකූල නොවන ජල සම්බන්ධතා, නොමිලයේ සැපයීම හා පරිපාලන කරුණු ආදිය හේතුවෙන් 2015 වර්ෂයේදී මණ්ඩලය විසින් නිෂ්පාදනය කරන ලද ජලය ප්‍රමාණයෙන් ආදායම් නොලබන ජලය සියයට 27.30 කින් නියෝජනය විය. 2015 වර්ෂයේදී කොළඹ නගරයේ ආදායම් නොලබන ජලය කොටස සියයට 46.03 ක් විය.
- (ii) නීත්‍යානුකූල නොවන සම්බන්ධතා අඩුකිරීමට හා ජලය බෙදාහැරීම් නළවල තාවකාලික බිඳ වැටීම් අලුත්වැඩියා කිරීම කඩිනම් කිරීමට පසුගිය කාල පරිච්ඡේදය තුළ මණ්ඩලය විසින් ඇතැම් ක්‍රියාමාර්ග ගෙන තිබුණද, 2011 වර්ෂයට සාපේක්ෂව ප්‍රවර්තන වර්ෂයේ ආදායම් නොලබන ජලය රේටය සියයට 10.67 කින් වැඩිවී තිබුණි.
- (iii) වර්ෂ 75 කට වඩා පැරණි වූ කොළඹ නගරයේ ප්‍රධාන ජලය බෙදාහැරීම් පද්ධති නවීකරණය කිරීම සඳහා අවශ්‍යතාවයන් තිබීම හේතුවෙන් එම කාර්යය සඳහා සැලසුම් පිළියෙල කිරීම හා ක්‍රියාත්මක කිරීමේ කඩිනම් අවශ්‍යතාවය කෙරෙහි මණ්ඩලයේ විශේෂ අවධානය යොමු කර තිබුණි. දැනට මේ සම්බන්ධයෙන් විදේශ මූල්‍යයන ව්‍යාපෘති 2 ක් ක්‍රියාත්මක කරමින් තිබුණද, ප්‍රධාන ජල සැපයීම් නළ පිළිබඳ ප්‍රතිසංස්කරණය එයින් ප්‍රමාණවත්ව ඉටුකර ගෙන නොතිබුණි.
ජල කාන්දුවීම් හේතුවෙන් අලුත් කළ යුතු ප්‍රධාන ජල සැපයුම් නළ මේ දක්වා විශේෂිතව හඳුනාගෙන නොතිබුණි. ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කිහිපයක් කර තිබුණද, ඒවායේ ක්‍රියාත්මකවීම ඉතා මන්දගාමී තත්ත්වයක විය.
- (iv) කොළඹ නගරය හැර අනිකුත් ප්‍රදේශවල ආදායම් නොලබන ජලය අඩු කිරීම කෙරෙහිද මණ්ඩලයේ අවධානය ප්‍රමාණවත් නොවූ අතර සංයුක්ත සැලැස්මේ දක්වා ඇති ඉලක්කයන් තාත්වික නොවූ බවද නිරීක්ෂණය විය.
- (v) ආදායම් නොලබන ජලය අඩුකිරීම සඳහා රු.මිලියන 3,100.17 ක ඇස්තමේන්තු වියදමක් සහිත ව්‍යාපෘති 6 ක් ආරම්භ කර තිබුණද, සැලකිය යුතු අඩුකිරීමක් හඳුනාගත නොහැකි විය.

(ඇ) මලාපවහන පද්ධතිය

රටේ ආර්ථික සංවර්ධනයත් සමඟ ඇතිවූ නාගරීකරණය හේතුවෙන් නගරවල මලාපවහන අපහරණය සඳහා යටිතල පහසුකම් වෙනුවෙන් වැඩිදියුණු කිරීම් සිදුකිරීමේ අවශ්‍යතාවය පැන නැගුණි. එම පහසුකම් සැපයීම මණ්ඩලයේ වගකීමක් වුවද, මෑත වර්ෂවලදී මෙම ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රමාණවත් ප්‍රගතියක් දක්වා නොතිබුණි. ජාතික ප්‍රතිපත්තියක් ලෙස ජනගහනයෙන් සියයට 7 කට මලාපවහන අපහරණ පහසුකම් සැපයීම අපේක්ෂා කර තිබුණද, ඉටුකර ගැනීම පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

(ඉ) ඉලක්කයන් ඉටුකර ගැනීම

සමාලෝචිත වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මේ දක්වා ඇති ඉලක්කයන්ට අදාළව පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ආදායම් නොලබන ජලය ප්‍රතිශතය අඩුකර ගැනීම අඩු කිරීම ඉලක්ක කර තිබුණද, ප්‍රාදේශීය සභා මධ්‍යස්ථාන 12 කින් 3 කට පමණක් එම ඉලක්කය සපුරා ගැනීමට හැකිවී තිබුණි. කොළඹ නගරයේ මුළු ආදායම් නොලබන ජලය සියයට 40 දක්වා අඩුකර ගැනීමට ඉලක්ක කර තිබුණද, 2015 වර්ෂය අවසානයට තථ්‍ය අඩුකර ගැනීම සියයට 46.16 ක්ව පැවතුණි.
- (ආ) මුළු නළ ජලය සැපයුම් ආවරණය හා මුළු මලාපවහන සම්බන්ධතා ආවරණය මුළු ජනගහනයෙන් පිළිවෙලින් සියයට 50 ක් හා සියයට 2.4 ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කර තිබුණද, 2015 වර්ෂය අවසානයට තථ්‍ය ආවරණය පිළිවෙලින් සියයට 45.9 ක් හා සියයට 2 ක් පමණක් විය.

4.2 විදේශ මූල්‍යයන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

දේශීය හා විදේශීය අරමුදල් භාවිතා කරන ජල සම්පාදන හා සනීපාරක්ෂක සේවා ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් සමාලෝචිත වර්ෂයේ හා පෙර වර්ෂවල ක්‍රියාත්මක කර තිබුණි. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් පහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය විය.

- (අ) විශාල පරිමාණයේ විදේශ මූල්‍යයන් ව්‍යාපෘති බොහොමයක් නියමිත දිනයන්ට නිමකර නොතිබූ අතර ව්‍යාපෘති කාල පරිච්ඡේදය දීර්ඝ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අතිරේක වැඩ සහ මිල ඉහළයාම් හේතුවෙන් පිරිවැය ඉතා විශාල ලෙස වැඩිවී තිබුණි.
- (ආ) එම ව්‍යාපෘතිවල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම සඳහා ඒකාකාර ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුගමනය කර නොතිබුණි.
- (ඇ) යාපනය කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) ඉරණමඩු ජලාශයේ නව ජල තුළ මහ ගෙනයාම් මධ්‍යස්ථානය (New Water intake lift station), පිරිසිදු කිරීම් පිරිසත හා පොම්පාගාරය ඉදිකිරීම හා යාපනය මහ නගර සභා ප්‍රදේශයට පිරිසිදු නොකළ හා පිරිසිදු කළ ජල සම්ප්‍රේෂණ ප්‍රධාන නළය සැපයීම හා එළීම සඳහා රු.මිලියන 5,363.04 කට සමාන එජඩො මිලියන 48 ක් සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ඒජන්ස් ෆුන්ඩින්ග් ඩී ඩිවෙලොප්මන්ට් සමඟ වෙනම ණය ගිවිසුමකට එලඹ තිබුණි. ඉන් රු.මිලියන 124.64 ක මුදලක් හෙවත් සියයට 2.3 ක් 2015 වර්ෂය අවසානයට ව්‍යාපෘතිය විසින් උපයෝජනය කර තිබුණි. කෙසේ වුවද, ව්‍යාපෘතියේ කටයුතු අත්හැරීම හේතුවෙන් 2015 ඔක්තෝබර් 06 දින ණය මුදල අවලංගු කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස රු.මිලියන 11.90 ක වන්දි මුදලක් හා රු.මිලියන 15.2 ක ඇගයීම් ගාස්තු ව්‍යාපෘතිය විසින් ගෙවා තිබුණි. ඊට අමතරව 2012 සිට 2015 වර්ෂය දක්වා අරමුදල් උන උපයෝජනය මත රු.මිලියන 57.80 ක බැඳීම් ගාස්තුවක්ද ගෙවා තිබුණි.
- (ii) මලාපවහන එකතු කිරීම් පද්ධතිය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට, මලාපවහන පිරිසිදු කිරීම් පිරිසත, මුහුදට අප ද්‍රව්‍ය පිටාර මුවක් ඉදිකිරීමට හා නඩත්තු උපකරණ

සැපයීම ඇතුළත්ව යාපනය අර්ධ ද්වීපයේ මලාපවහන හා සනීපාරක්ෂක පද්ධති වැඩිදියුණු කිරීමේ අරමුණු සඳහා ව්‍යාපෘතිය විසින් රු.මිලියන 3,982 කට සමාන එජඩො මිලියන 35.64 ක මුදලක් වෙන්කර තිබුණි. මලාපවහන පිරිසිදු කිරීම් පිරියන හා මලාපවහන ජලාකාර ව්‍යුහය ඉදිකිරීම සඳහා සැලසුම් වැඩ හා ලංසු ක්‍රියාවලිය නිමකර තිබුණි. කෙසේ වුවද ඉදිකිරීම් වැඩ පසුව 2016 වර්ෂයේදී අත්හිටුවා තිබුණි. එබැවින් 2015 වර්ෂයේදී මේ සම්බන්ධයෙන් රු.මිලියන 24.30 ක පිරිවැයක් දරමින් නිවැසියන්ගෙන් හා භූ ලක්ෂණ සමීක්ෂණ මගින් එකතු කර ගන්නා ලද තොරතුරු අරමුණු කළ කාර්යයන් සඳහා යොදා ගත නොහැකි වේ.

(ඇ) රත්මලාන / මොරටුව හා ජා ඇල / ඒකල අප ජලය අපහරණ ව්‍යාපෘතිය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) කොන්ත්‍රාත්කරු බුන්වත්වීම හා කොන්ත්‍රාත්තුව අඛණ්ඩව පවත්වා ගෙන යාමට නොහැකිවීම හේතුවෙන් 2008 වර්ෂයේදී ප්‍රදානය කරන ලද රත්මලාන / මොරටුව අප ජලය අපහරණය කිරීමේ පද්ධතිය සඳහා කොන්ත්‍රාත්තුව 2013 වර්ෂයේදී නවතා දමා තිබුණි. විදේශ වාණිජ බැංකුවකින් කාර්ය සාධන බැඳුම්කරය හා රඳවා ගැනීම් මුදල් පිළිබඳ ඇපකරයන් පිළිබඳව සනාථ කිරීම් ලබාගැනීමට ව්‍යාපෘතිය පියවර ගෙන නොතිබුණි. තවද, ජාත්‍යන්තර සමාගමකින් නෛතික මතය ලබාගැනීම සඳහා රු.මිලියන 3.55 ක මුදලක් වැයකර තිබුණි. කෙසේ වුවද කොන්ත්‍රාත්කරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සඳහා 2016 අප්‍රේල් දක්වා කටයුතු කර නොතිබුණි.
- (ii) ඉහත සඳහන් කරුණට අමතරව, කොන්ත්‍රාත්කරුට ගෙවන ලද එජඩො මිලියන 6.74 ක වැඩිපුර ගෙවීම් අයකර ගැනීමටද පියවර ගෙන නොතිබුණි. තවද ශ්‍රී ලංකා ටෙලිකොම් හා මණ්ඩලය (ජාපසජම) විසින් අදාළ ආයතනවල දේපලවලට කරන ලද හානිය මත රු.මිලියන 18.39 ක මුදලක් ඉල්ලා තිබුණි.
- (iii) ඉදිකිරීම් වැඩ නිමකිරීමේ ප්‍රමාදය මත අවහිරතා ඇතිවූ නිවැසියන් හා මාර්ගය පාවිච්චි කරන්නන් විසින් කරන ලද පැමිණිලි පදනම් කර ගෙන මාර්ග යළි ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම සඳහා රු.මිලියන 23.75 ක මුදලක් ව්‍යාපෘතිය හා මණ්ඩලය විසින් වැයකර ඇති බව තවදුරටත් නිරීක්ෂණය විය.
- (iv) ව්‍යාපෘති අරමුණු වලට අදාළ නොවන කාර්යයන් ලෙස හඳුනාගන්නා ලද මාදිවෙල ලින්ක් නිවාස යෝජනා ක්‍රමයේ අප ජලය පිරිසිදු කිරීම හා අපහරණ පද්ධතිය ඉදිකිරීම, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයන් සඳහා සොයාසාපුර නිල නිවාස ඉදිකිරීම හා නිම කිරීම සඳහා ගොඩනැගිලි කොන්ත්‍රාත්තුව සැලසුම් කිරීම හා වාසිරි ඉදිකිරීම් සමාගමට ගෙවීම් සඳහා ව්‍යාපෘතිය විසින් එකතුව රු.මිලියන 37.44 ක මුදලක් වැයකර තිබුණි.

(ඉ) වියළි කලාපීය නාගරික ජලය හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) ඉඩම් වැඩිදියුණු කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට රු.මිලියන 3.22 ක මුදලක් මුදාහැර තිබුණි. කෙසේ වුවද , දෙපාර්තමේන්තුවේ එවකට සිටි සහකාර කොමසාරිස් විසින් එම මුදල අනිසි ලෙස භාවිතා කර තිබුණි. එබැවින් 2014 සැප්තැම්බර් වන විට නිම කිරීමට නියමිතව තිබූ වැඩ 2016 මාර්තු වන විටත් නිම

කර නොතිබුණි. ඉහත කාර්යයන් නිම කිරීමේ ප්‍රමාදයන් හේතුවෙන් , 2014 හා 2015 වර්ෂවලදී වී වගාව අභිමිචීමේ පාඩුවට අදාළව ගොවීන්ට වන්දි ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු දායකයෙන් රු.මිලියන 9.91 ක් වූ වන්දි මුදල් අතිරේකව ගෙවීමට සිදුවී තිබුණි.

- (ii) ජේරු ආරු නැවත පදිංචි කිරීමේ ප්‍රදේශවල වෙනත් යටිතල පහසුකම් නිරවුල් කිරීම හා සංවර්ධනය සඳහා රු.මිලියන 13.27 ක පිරිවැයකට කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කර තිබූ බවත්, විවලන නියෝගයක් යටතේ රු.මිලියන 2.81 ක අතිරේක ගෙවීමක්ද කර තිබූ බවත් නිරීක්ෂණය විය. තවද, ශ්‍රී ලංකා රජයේ දායකයෙන් සිදුකළ යුතු වූ නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ පිරිවැය ණය මුදල් ලැබීමවලින් දරා තිබුණි.
- (iii) 2013 මැයි මාසයේදී රු.මිලියන 598.33 ක වටිනාකමට ප්‍රදානය කරන ලද මන්තාරම හා වවුනියා ජල සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් පද්ධතිය 2015 දෙසැම්බර් 31 දිනට සියයට 66 ක මන්දගාමී ප්‍රගතියක් දක්වා තිබුණි. තවද, ජල සම්ප්‍රේෂණය හා බෙදාහැරීම් පද්ධතිය සඳහා එළන ලද ජල නළවල දෝෂ 2014 සැප්තැම්බර් මාසයේදී හඳුනාගෙන තිබූ අතර බාල වර්ගයේ ජල නළ වෙනුවට වෙනත් ජලනළ ආදේශ කිරීමට කොන්ත්‍රාත්කරුවන්ට නියෝග කර තිබුණි. කෙසේ වුවද එම ජලනළ අලුතින් යෙදවීමට කොන්ත්‍රාත්කරු විසින් 2016 මැයි 31 වන විටත් කටයුතු කර නොතිබුණි.

(ඊ) ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ සහ විසල් දඹුල්ල ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය (විශේෂ ඉල්ලීමක් නැති)

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) 2012 වර්ෂයේ ආරම්භක ඇස්තමේන්තුගත පිරිවැය වූ එජඩො මිලියන 172 ක් 2014 වර්ෂයේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන අවස්ථාවේදී එජඩො මිලියන 229.5 ක් දක්වා වැඩිකර තිබුණි. සමාගමේ පැතිකඩ අනුව, කොන්ත්‍රාත්කරු ජල සම්පාදන අංශයට නොව බලශක්ති අංශයට විශේෂඥතාවය දැක්වූ අයෙක් විය. කොන්ත්‍රාත්කරු නොරොච්චෝලේ විදුලි බල මධ්‍යස්ථානයේ අදියර 1 ඉදිකිරීමේදී විවිධ ආරවුල් සඳහා වෝදනා ලැබ සිටි හෙයින් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට පෙර එය සැලකිල්ලට ගත යුතු බව සෙමා (SEMA) ආයතනය විසින් මණ්ඩලයට උපදෙස්දී තිබුණි. කෙසේ වුවද, එම උපදෙස් සැලකිල්ලට ගැනීමෙන් තොරව මණ්ඩලය විසින් 2013 මැයි 15 දින එම කොන්ත්‍රාත්කරුටම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබුණි. රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ මාර්ගෝපදේශ 3 ට පටහැනිව කොන්ත්‍රාත්කරු තෝරා ගෙන ඇති බව තවදුරටත් නිරීක්ෂණය විය.
- (ii) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.7.1 (අ) මාර්ගෝපදේශයට හා කොන්ත්‍රාත් ගිවිසුමේ 1.6 (ඇ) හා 8.1 (අ) උප නිර්ණායක ප්‍රකාරව මූල්‍යායනය කිරීමේ හැකියාව තහවුරු කර ගැනීමට පෙර 2015 දෙසැම්බර් දක්වා රු.මිලියන 1,500 ක් වටිනා කොන්ත්‍රාත් කාර්යයන් සිදුකර තිබුණි. මේ අතර, ප්‍රධාන කොන්ත්‍රාත්කරු විසින් එජඩො මිලියන 64 ක් වටිනා වැඩ මණ්ඩලයට උපකොන්ත්‍රාත්තුව ලබාදී තිබුණි. තවද ප්‍රධාන කොන්ත්‍රාත්කරු විසින් උප කොන්ත්‍රාත් කාර්යයන් වලට අදාළව ණය ගිවිසුම බලපැවැත්වීමට පෙර රු.මිලියන 20.90 ක්වූ සියයට 10 ක අත්තිකාරමක් මණ්ඩලයට ලබාදී තිබුණි.
- (iii) ව්‍යාපෘතියේ අරමුණුවලට පටහැනිව රු.මිලියන 96.2 ක මුදලක් වැයකර තිබූ අතර ඉන් රු.මිලියන 77 ක මුදලක් ව්‍යාපෘතියේ අරමුණු වලට පටහැනි කාර්යයක් වූ රතු

පස්වල ජල දූෂණ සිද්ධිය සඳහා ගෙවීමට වැය කර තිබුණි. තවද, ව්‍යාපෘතියේ අරමුණු වලට පටහැනිව දරන ලද වියදමට අදාළව රු.මිලියන 13.85 ක පොදු කාර්ය පිරිවැයක්ද ගෙවා තිබුණි. ව්‍යාපෘතියේ කටයුතු අත්හිටුවීමට දන්වා තිබුණද, මණ්ඩලයට අයත් රු.මිලියන 2.04 ක් වටිනා ජලනළ තොගය ව්‍යාපෘතියට ලබාදී තිබුණි.

(iv) විසල් දඹුල්ල ජල සම්පාදන ව්‍යාපෘතියේ (විශේෂ ඉල්ලීමක් නැති) කාර්යයන් සඳහා කණ්ඩායම් කැබ් රථ 4 ක් ප්‍රසම්පාදනය කිරීමට රු.මිලියන 56.05 ක මුදලක් වැය කර තිබුණි. කෙසේ වුවද එම කැබ් රථවල ඉන්වොයිස් වටිනාකම රු.මිලියන 13.32 ක් විය. එබැවින් ආරම්භක මුල් රථ ඇතුළත්ව විධිමත්ව පැහැදිලි කරන ලද පිරිවිතරයන් නොමැතිවීම හේතුවෙන් රු.මිලියන 42.73 ක අතිරේක පිරිවැයක් ගෙවා තිබුණි. ඊට අමතරව, ව්‍යාපෘති කාර්යයන් ආරම්භ කිරීම සඳහා දිගු කාලයක් ගත කිරීම හේතුවෙන් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර කොන්ත්‍රාත්කරු විසින් ආනයනය කරන ලද එජඩො මිලියන 4.24 ක් වටිනා යන්ත්‍ර, උපකරණ , පොම්ප හා උපාංගවල දෝෂ වගකීම් කාලය ඉකුත්වී තිබුණි.

(උ) දේශීය බැංකු ණයවලින් කරන ලද ජල සම්පාදන ව්‍යාපෘති

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) ලග්ගල නව නගර ජල සම්පාදන ව්‍යාපෘතිය පිළිබඳ කොන්ත්‍රාත්තුව රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 1.2.1 මාර්ගෝපදේශයට පටහැනිව, ප්‍රදානය කර තිබුණි. පුවත්පත් දැන්වීමට අනුව, කොන්ත්‍රාත්තුවේ වටිනාකම රු.මිලියන 2,500 ක් විය. එසේ වුවද ආරම්භක කොන්ත්‍රාත් මිල සියයට 80 කින් වැඩි කරමින් රු.මිලියන 4,495.87 කට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබුණි. මෙම වැඩි කිරීම සඳහා හේතු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ මාර්ගෝපදේශ 5.4.9 ට අනුව, කොන්ත්‍රාත් ගිවිසුම් සහ කාර්ය සාධන බැඳුම්කරය විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි. එයට අමතරව, තාක්ෂණික හා මූල්‍ය ඇගයීම්වලට පෙර ලංසු ඇඟයීම සිදුකර තිබුණි.
- (ii) මැදිරිගිරිය ජලය බෙදාහැරීම් - අදියර II ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.2.1 මාර්ගෝපදේශය ප්‍රකාරව තරඟකාරී ලංසු කැඳවීමෙන් තොරව ප්‍රදානය කර තිබුණි. විෂය පථය වෙනස් කිරීමෙන් තොරව කොන්ත්‍රාත්තුවේ ආරම්භක මිල රු.මිලියන 200.03 කින් හෙවත් සියයට 15 කින් වැඩිකර තිබූ අතර, මෙම වැඩිකිරීම සඳහා හේතු විගණනයට පැහැදිලි කර නොතිබුණි.
- (iii) රු.මිලියන 700 ක්වූ ගලගෙදර මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන අවස්ථාවේ ආරම්භක පිරිවැය රු.මිලියන 3,064 දක්වා එනම් සියයට 338 කින් වැඩිවී තිබුණු අතර මෙම වැඩිවීමට හේතු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.2.1 මාර්ගෝපදේශය අනුව, මෙම කොන්ත්‍රාත්තුව සඳහා තරඟකාරී ලංසු පරිපාටිය අනුගමනය කර නොතිබුණි. තවද, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.7.1 මාර්ගෝපදේශය ප්‍රකාරව, කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට පෙර මෙම කොන්ත්‍රාත්කරුගේ මූල්‍ය හැකියාව සලකා බලා නොතිබුණි.

(iv) කොළඹ නගර ජල සම්පාදන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ - අදියර 01 ඉංජිනේරු ඇස්තමේන්තුව රු.මිලියන 2,355.55 ක් වුවද, කොන්ත්‍රාත්තුව සියයට 17 ක් වැඩිවීමක් සහිතව රු.මිලියන 2,792.06 ක වටිනාකමට ප්‍රදානය කර තිබුණි. රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.2.1 මාර්ගෝපදේශය ප්‍රකාරව තරහකාරී ලංසු පරිපාටිය අනුගමනය කර නොතිබුණි. ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවෙන් සංශෝධිත ඉංජිනේරු ඇස්තමේන්තුව සඳහා අනුමැතිය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද සම්මත ප්‍රසම්පාදන කමිටුව (SCAPC) නිර්දේශ කර තිබුණද, එවැනි අනුමැතියක් ලබාගත්තේද නැද්ද යන්න ඉදිරිපත් කර නොතිබුණි. අතුරු ගෙවීම් සහතික (IPC) ඉල්ලුම්පත්‍ර අනුව, කාර්යයන් සම්පූර්ණ කිරීමට පෙර විෂයයන් 10 ක් සඳහා රු.මිලියන 49.31 ක මුදලක් කොන්ත්‍රාත්කරුට ගෙවා තිබුණි. තවද, කොන්ත්‍රාත් ගිවිසුම අනුව, අතුරු ගෙවීම් සහතික වලින් සියයට 10 ක් රඳවාගැනීම් ලෙස අඩුකර නොතිබුණි. එබැවින් ඉහත අවශ්‍යතාවයන්ට අනුකූලවීමෙන් තොරව අතුරු ගෙවීම් සහතික වලින් රු.මිලියන 35.20 ක වැඩිපුර ගෙවීමක් කර තිබූ බව නිරීක්ෂණය විය.

4.3 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) තොග ගැලපීම් ගිණුමේ දැක්වෙන රු.මිලියන 2.42 ක්වූ තොග උපයෝජනය නිවැරදි කිරීමට පියවර ගෙන නොතිබුණි.
- (ආ) එකඟවූ කිලෝමීටර් ගණන භාවිතා නොකිරීම හේතුවෙන් වියළි කලාපීය ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය විසින් භාවිතා කරන ලද වාහන 4 ක් සඳහා වාහන කුලී ලෙස රු.මිලියන 1.25 ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුවී තිබුණි.

4.4 නිෂ්කාර්ය හා උපයෝජිත වත්කම්

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) රු.මිලියන 10.63 ක් වටිනා ජල මණු හා පින්තල අයිතමයන් දීර්ඝ කාලයක් සෙමින් වලනය වන අයිතමයන් ලෙස තොගයේ පැවතුණි.
- (ආ) රු.මිලියන 20.72 ක් වටිනා සුනාමි ප්‍රදාන යටතේ ලැබුණු PE උපාංග, නට්ස් හා බොල්ට්, ලම්බි ආදිය වලනය නොවන අයිතමයන් ලෙස ප්‍රධාන කාර්යාලයේ සි ගබඩාවේ පැවතුණි.
- (ඇ) රු.මිලියන 4.32 ක්, රු.මිලියන 26.28 ක් හා රු.මිලියන 9.71 ක් වටිනා ඩීඅයි නළ පිළිවෙලින් වලනය නොවන, සෙමින් වලනය වන හා යල්පැන ගිය තොග ලෙස ප්‍රධාන කාර්යාලයේ සි ගබඩාවේ පැවතුණි.
- (ඈ) විගණන නියැදි පරීක්ෂණයට අනුව, ජල සම්පාදන යෝජනා ක්‍රම 6 කට අදාළව එකතුව රු.මිලියන 67.50 ක්වූ වලනය නොවන තොග ශේෂය දිගු කාලයක සිට පැවතුණි. එය එම ජල සම්පාදන යෝජනා ක්‍රමවල මුළු තොග ශේෂයෙන් සියයට 11 සිට සියයට 60 ක් නියෝජනය වේ.
- (ඉ) 2015 දෙසැම්බර් 31 දිනට තොග වල රු.මිලියන 397.60 ක් වටිනා වලනය නොවන තොග හා රු.මිලියන 346 ක් වටිනා සෙමින් වලනය වන තොග පැවති බව නිරීක්ෂණය වූ අතර මණ්ඩලයේ මුළු තොග වටිනාකමින් පිළිවෙලින් එය සියයට 6.7 කින් හා සියයට 6 කින්

නියෝජනය විය. තවද, එය පෙර වර්ෂය සමඟ සැසඳීමේදී පිළිවෙලින් සියයට 8 ක හා සියයට 5 ක වැඩිවීමක් විය.

- (ඊ) අඩම්පනේ, මන්නාරම හා වවුනියා ගබඩාවල රු.මිලියන 9.5 ක් වටිනා තොග කිසිදු කාර්යයකට යොදා ගැනීමෙන් තොරව දිගු කාලයක සිට පැවතුණි.
- (උ) රු.මිලියන 1.8 ක් වටිනා ජල සම්පාදන යෝජනා ක්‍රම 3 ක් ව්‍යාපෘතියේ අරමුණු ඉටුකර ගැනීමෙන් තොරව අත්හැර දමා තිබුණි.
- (ඌ) යාපනයේ කරවෙඩ්ඩි හා නාරන්ඩානිහි ස්ථානගතව ඇති රු.මිලියන 2.67 ක් වටිනා "රිවර්ස් ඔස්මොසිස්" (Reverse Osmosis) පිරියත 2 ක් අත්හැර දමා තිබුණි.
- (එ) සමාලෝචිත වර්ෂය තුළ ජාතික නිවාස අධිකාරිය විසින් පරිභෝජනය කරන ලද ජලය 1,008,539 cum3 ක ප්‍රමාණයක් සඳහා බිල්පත් නිකුත් කර නොතිබුණි.

4.5 මතභේදයට තුඩුදෙන කරුණු

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ගාල්ල ප්‍රදේශයේ අප ජලය අපහරණ ව්‍යාපෘතිය යටතේ අප ජලය පිරිසිදු කිරීමේ පිරියත ඉදිකිරීම සඳහා මණ්ඩලය විසින් ඉඩමක් මිලදී ගෙන තිබුණි. තක්සේරු දෙපාර්තමේන්තුව විසින් මෙම ඉඩම රු.මිලියන 71.5 ක් ලෙස අගය කර තිබූ අතර අත්තිකාරමෙන් සියයට 30 ක් වන රු.මිලියන 21.45 ක් ඉඩම් අයිතිකරුට 2014 අප්‍රේල් මාසයේ ගෙවා තිබුණි. දැනටත් පවුල් කිහිපයක් එම ඉඩමේ පදිංචි වී සිටි අතර අත්තිකාරම ලැබීමෙන් පසුවද ඉඩමේ අයිතිකරු විසින් එයින් පස් ඉවත් කර ගෙන තිබුණි. ඉඩමේ අයිතිය සැලකිල්ලට ගැනීමෙන් තොරව, අත්තිකාරම විකුණන්නාට ලබාදී තිබුණි. මේ සම්බන්ධයෙන් විධිමත් පියවරක් ගෙන නොතිබුණි.
- (ආ) 2002 වර්ෂයේදී හපුගල ජල පිරිපහදු පිරියත ඉදිකිරීම සඳහා විසල් ගාල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය විසින් රු.මිලියන 16 ක් වැය කරමින් ඉඩමක් අත්පත් කර ගෙන තිබුණු අතර අත්පත් කර ගැනීමෙන් පසුව එහි ඉදිකිරීම් සඳහා විමර්ශනයන් සිදුකරන අතරතුර විශාල ගලක් මතු වීම හේතුවෙන් එම ඉඩම අරමුණු කළ කාර්යය සඳහා උපයෝජනය කර නොතිබුණි.
- (ඇ) 1992 අංක 33 දරන පතල් හා බනිජ පනතේ 26 වගන්තිය අනුව ව්‍යාපෘතිවල කැණීම් සිදුකරන ලද ගල්වලින් ලැබෙන ආදායම ශ්‍රී ලංකා රජයේ ආදායමට මාරු කළ යුතුය. ව්‍යාපෘති 2 ක් විසින් කැණීම් කරන ලද රු.මිලියන 79.97 ක් වටිනා ගල්වලින් ආදායම රජයේ ආදායමට මාරු කර නොතිබුණි.
- (ඈ) 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන මාර්ගස්ථ තොග ශේෂය රු.මිලියන 7.3 ක් වූ අතර එම තොග වලින් රු.මිලියන 5.8 ක් වටිනා තොග විමර්ශනය කිරීමෙන් තොරව වර්ෂ 1 සිට 3 ක් දක්වා කාලයක් පැවතුණි.
- (ඉ) 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ආනයනික මාර්ගස්ථ තොග ශේෂය රු.මිලියන 140.41 ක් වූ අතර එම තොග ශේෂයෙන් රු.මිලියන 29.40 ක් වටිනා තොග විමර්ශනය කිරීමෙන් තොරව වර්ෂ 2 කට වැඩි කාලයක් පැවතුණි.
- (ඊ) තොග සත්‍යාපන කාල පරිච්ඡේදයට පෙර ලැබුණු තොග හා නිකුත් කළ තොග, තොග ශේෂයට ගැලපිය යුතු වුවද, තොග පොත් යාවත්කාලීන නොකිරීම හේතුවෙන් එකතුව

රු.මිලියන 806.50 ක් වූ ශුද්ධ හර ශේෂයන් හා එකතුව රු.මිලියන 538.95 ක්වූ ශුද්ධ බැර ශේෂයන් තොග සත්‍යාපන කාලපරිච්ඡේදයට පසුව තොග ශේෂයට ගලපා තිබුණි.

4.6 මානව සම්පත් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) කළමනාකරුවන් / ප්‍රධාන ඉංජිනේරු , ඉංජිනේරු (සිවිල්) , මධ්‍යම මට්ටමේ තාක්ෂණික (එම්එල්-T) ලිපිකරු හා සමාන්තර ශ්‍රේණි වර්ගයන් , වෙනත් පුහුණු ශ්‍රේණි හා අර්ධ පුහුණු ශ්‍රේණි ආදී ප්‍රධාන මෙහෙයුම් මට්ටමේ තනතුරුවල පැවති පුරප්පාඩු පිරවීම සඳහා සමාලෝචිත වර්ෂය තුළ මණ්ඩලය විසින් පියවර ගෙන නොතිබුණි.
- (ආ) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් තොරව සමාලෝචිත වර්ෂය තුළ විවිධ කුසලතා පුහුණුවන්නන් 508 දෙනෙකු අනියම් පදනම මත මණ්ඩලය විසින් බඳවා ගෙන තිබුණි. රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් හා 2016 අප්‍රේල් 07 දින පැවති රාජ්‍ය ව්‍යාපාර කමිටුව විසින් එම බඳවා ගැනීම් නතර කිරීමට නියෝග කර තිබුණි. ඉහත නියෝග වලට පටහැනිව එම පුහුණුවන්නන් ස්ථිර කිරීමට 2016 අප්‍රේල් 19 දින අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබුණි.
- (ඇ) 2006 සැප්තැම්බර් 22 දිනැති අංක 30 දරන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛයේ දක්වා ඇති පරිදි බඳවා ගැනීම් හා උසස්වීම් පරිපාටිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් සම්පූර්ණ කර ගැනීමට පියවර ගෙන නොතිබුණි.

4.7 දෘශ්‍ය අක්‍රමිකතා

ත්‍රිකුණාමලය, කැලණිය, අම්පාර, කලාපවල 1999 සිට 2006 දක්වා කාල පරිච්ඡේදය තුළ කරන ලද රු.මිලියන 246.66 ක මුදල් වංචාවන් වගකිව යුතු පුද්ගලයන්ගෙන් අයකර ගැනීම සඳහා 2015 දෙසැම්බර් 31 වන විටත් කටයුතු කර නොතිබුණි.

4.8 මෙහෙයුම් දුර්වලතා

2015 අප්‍රේල් 02 දිනැති අංක 15/0243/614/004 දරන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පෙර, වෘත්තීය සමිති හා ඉහළ කළමනාකරණයේ එකඟත්වය සහිතව වැටුප්වල අතිරේක පිරිවැය අයකර ගැනීම සඳහා පිරිවැය ඉතිරි කිරීම් යෝජනාවක් ඉදිරිපත් කළ යුතු අතර, එම උපදෙස් අනුව, වැය විෂයයන් 12 ක් ඇතුළත් පිරිවැය ඉතිරිකිරීම් යෝජනාවක් මණ්ඩලය විසින් පිළියෙල කර තිබුණි. තවද, පිරිවැය ඉතිරිකිරීම් යෝජනාව පිළිබඳ මාසික ප්‍රගති වාර්තා රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉදිරිපත් කිරීමටද එකඟවී තිබුණි. කෙසේ වුවද, රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අදාළ තොරතුරු ඉදිරිපත් කර නොතිබුණි. සමාලෝචිත වර්ෂය තුළ වැටුප් වැඩිවීම අයකර ගැනීම සඳහා ඉහත විෂයයන් 12 යටතේ රු.මිලියන 1,483 ක පිරිවැයක් ඉතිරි කර ගැනීමට ඇස්තමේන්තු කර තිබුණද, එම ඉටුකර ගැනීම් තහවුරු කර ගැනීම සඳහා තොරතුරු ඉදිරිපත් කර නොතිබුණි.

5. ගිණුම්කටයුතු භාවය හා යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) විගණනයට ලබා ගත හැකිවූ තොරතුරු අනුව, අභ්‍යන්තර විගණක තනතුර හා අනෙකුත් අභ්‍යන්තර විගණන කාර්ය මණ්ඩල තනතුරු සමාලෝචිත වර්ෂයේදීත් පුරවා නොතිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂය සඳහා අභ්‍යන්තර විගණන සැලැස්ම අනුව, ආයතනික අරමුණු 7 ක් හා විෂය ක්ෂේත්‍ර 24 ක් හඳුනාගෙන තිබුණි. කෙසේ වුවද විෂය ක්ෂේත්‍ර 10 ක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වා නොතිබූ අතර විෂය ක්ෂේත්‍ර 7 ක් සම්බන්ධයෙන් කිසිදු විගණන විමසුමක් නිකුත් කර නොතිබුණි.
- (ඇ) මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2009 ජුනි 09 දිනැති අංක ඩීඑම්ඒ/2009(i) දරන අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශ ප්‍රකාරව, අභ්‍යන්තර විගණන කාර්යයන් සිදුකිරීමේදී ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබුණි.

6. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන දුර්වලතා මණ්ඩලයේ සභාපතිවරයාගේ අවධානයට වරින්වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු වේ.

පාලන ක්ෂේත්‍රය -----	නිරීක්ෂණය -----
(අ) ගිණුම්කරණය	පාලන ගිණුම් හා කෙරිගෙන යන වැඩ ශේෂයන් සැසඳීමට අපොහොසත් වීම.
(ආ) වත්කම් කළමනාකරණය	<ul style="list-style-type: none"> (i) විවිධ කලාපවල එකම ස්ථාවර වත්කම් දෙවරක් සටහන් කිරීම. (ii) අස්පාඨය වත්කම් වටිනාකම සමාලෝචනය හා නැවත දැක්වීම, නොකිරීම. (iii) ව්‍යාපෘති නිමකර තිබුණද, ස්ථාවර වත්කම් ප්‍රාග්ධනිත කර නොතිබීම. (iv) දිගු කාලයක් සඳහා නොවෙනස්ව පැවති කෙරිගෙන යන වැඩ ශේෂ විමර්ශනය කිරීමට අපොහොසත් වීම.
(ඇ) තොග පාලනය	<ul style="list-style-type: none"> (i) ලෙජර ශේෂයන් සමඟ භෞතික සත්‍යාපන ශේෂ නොසැසඳීම. (ii) පරිගණක පද්ධති ශේෂයන් හා භෞතික සත්‍යාපන ශේෂයන් අතර වෙනස්කම් පැවතීම. (iii) දිගු කාලීන හිඟ මාර්ගස්ථ තොග ශේෂයන් පැවතීම. (iv) ගබඩාවල දිගු කාලීන වලනය නොවන හා සෙමින් වලනය වන තොග පැවතීම.

- | | |
|--|---|
| (ඇ) ජර්නල් සටහන් පිළිබඳ පාලනය | <ul style="list-style-type: none"> (i) ජර්නල් වවුචර් අංක කිරීමේදී ලෙජරයේ හා ජර්නල් වවුචර්වල සමානත්වයක් නොතිබීම. (ii) සමහර ජර්නල් වවුචර්වල විස්තරය සටහන් කර නොතිබීම. |
| (ඉ) ව්‍යාපෘති පරිපාලනය හා කාර්යසාධන සමාලෝචනය | <ul style="list-style-type: none"> (i) අපේක්ෂිත කාලය තුළ ව්‍යාපෘති නිම කිරීමට නොහැකිවීම හා බොහෝ ව්‍යාපෘතිවල කිසිදු හේතුවක් නොමැතිව කාලපරිච්ඡේදය දීර්ඝ කිරීම. (ii) ශක්‍යතා අධ්‍යයනයන් නිවැරදිව සිදුකිරීමට නොහැකිවීම. (iii) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූල නොවීම. (iv) කාලය දීර්ඝ කිරීම හා අරමුදල් උපයෝජනයේදී දුර්වලතා හේතුවෙන් පිරිවැය ඉතා වැඩිවීම. |
| (ඊ) නැවත අයකළ හැකි යෝජනාක්‍රම ගිණුම්කරණය | නැවත අයකළ හැකි යෝජනා ක්‍රම සඳහා ලැබුණු අත්තිකාරම් අදාළ වියදමට ගැලපීමෙන් තොරව භාරයේ තබාගෙන පැවතීම. |
| (උ) කාර්ය මණ්ඩල කළමනාකරණය | <ul style="list-style-type: none"> (i) අවශ්‍ය අධිකාරී බලයෙන් තොරව වෙනත් ආයතනවලට මානව සම්පත් මුදාහැරීම. (ii) අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව සේවකයන් බඳවා ගැනීම. |